

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - 2013

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ 27 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිති වලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ, ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාලව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුවකට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ආයතනයේ අඛණ්ඩ පැවැත්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සංස්ථාවේ ප්‍රධාන බැංකු ගිණුමේ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.36,786,605 ක අයිතවත් පැවති අතර 2014 මාර්තු 31 දින වන විට මෙකී අයිතව රු.44,971,780 දක්වා වර්ධනය වී තිබුණි. එය සංස්ථාවට ඉඩදී ඇති අයිත පහසුකම වන රු.40,000,000 ක සීමාව ද ඉක්මවීමක් විය. 2011 වර්ෂයේදී ප්‍රාග්ධන වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් ලබාදී තිබුණු ප්‍රතිපාදනයෙන් ඉතිරිව තිබුණු රු.40,000,000 ක් 2011 වර්ෂයේ සිටම ඉහත ගිණුමේ තැන්පත් කර තිබූ අතර භාණ්ඩාගාරය දැනුවත් කිරීමකින් තොරව එම මුදලද අයහාර වියදම් සඳහා යොදවා තිබුණු බව නිරීක්ෂණය විය. මේ අනුව භාණ්ඩාගාරයේ මූල්‍ය දායකත්වයක් නොමැතිව සංස්ථාව පවත්වාගෙන යාම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
- (ආ) 2012 දෙසැම්බර් 31 දිනට පැවති ස්ථාවර තැන්පතු වටිනාකම රු.100,373,055 ක් හා අනෙකුත් ජංගම වත්කම් රු.258,900,100 කි. සමාලෝචිත වර්ෂය අවසානයට ස්ථාවර තැන්පතු රු.59,969,349 ක් සහ අනෙකුත් ජංගම වත්කම් රු.187,024,374 කි. ඒ අනුව සංස්ථාවේ ද්‍රවශීලතා මට්ටම සිසුයෙන් දිනෙන් දින අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය විය.

2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ලං.ගි.ප්‍ර.) හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති (ශ්‍රී.ලං.වා.ප්‍ර.)

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

ප්‍රමිතිවලට යොමුව

අනුකූල නොවීම

- (අ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 5
  - (i) දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිලාභයක් ලබා නොතිබූ රු.1,000,000 ක ආයෝජන විකිණීම සඳහා ඇති වත්කම් ලෙස 2012 වර්ෂයේදී හඳුනාගෙන ගිණුම්ගත කර ඇතත් එය විකිණීමට හෝ වෙළඳපල වටිනාකම ගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
  - (ii) අපහරණය සඳහා ඇති වත්කම් ජංගම නොවන වත්කම් වලින් වෙන්කර විකිණීමට ඇති වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල පෙන්විය යුතු වුවත්, 2012 හා සමාලෝචිත වර්ෂවල පිළිවෙලින් රු 314,086 කට හා රු1,347,240 කට අපහරණය කර තිබුණු වත්කම්වල වටිනාකම ජංගම නොවන වත්කම් වලින් ඉවත් කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 8
  - (i) සංස්ථාව සතුව ප්‍රාදේශීය සේවාවන් 06 ක්, නාලිකා 8ක් සහ වෙනම ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යනු ලබන ඩොයිෂ්වෙල් ප්‍රතිවිකාශනාගාරයක්ද පවතින අතර, එම සේවාවන් හා ඒවායින් වාර්ථා කළ යුතු කොටස් වලට (segment) අදාළ වත්කම්, වගකීම් සහ ආදායම් ප්‍රභවයන් ද මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ii) යම් ඒකකයක් (සේවා මධ්‍යස්ථානයක්) වසා දැමීමේදී / අත්හිටුවීමේදී එම අංශයේ ආදායම, වියදම බදු පෙර ලාභය/ අලාභය, පිළිබඳව හෙළිදරව් කළ යුතු වුවත්, 2013 ජූනි 01 දින සිට වසා දමා ඇති ඒකල විකාශනාගාරය පිළිබඳ සහ සංස්ථාවේ ගුවන් විදුලි නාලිකා 02ක් අත්හිටුවා එම ගුවන් කාලය රු.මිලියන 3.5 කට පෞද්ගලික ආයතනයක් වෙත බදු පදනම මත ලබාදීම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 1 මූල්‍ය ප්‍රකාශනවල ජංගම වගකීම් යටතේ දක්වා තිබුණු වගකීම් මාස 12 ක් ඇතුළත නිරවුල් විය යුතු වුවත්, ජංගම වගකීම් යටතේ දක්වා තිබුණු උපචිත වියදම්වල අවුරුදු 10 ඉක්මවූ රු.216,647,889 ක උපචිත වියදම්ද ඇතුළත් කර තිබුණි. එසේම වගකීම් කාලය ඉක්මවා ඇති හෝ තරා වගකීමක් නොමැති වියදම් විශ්ලේෂණය කර පොත්වලින් ලියාහැරීමටද පියවර ගෙන නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 7 මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර තිබුණු මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙහි කාරක ප්‍රාග්ධන විචලනය, විදේශ විනිමය විචලන අලාභය හා ප්‍රාග්ධන වියදම් සඳහා රජයෙන් ලැබුණු ආධාර නිවැරදිව නොගැලපීම නිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙහි මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම්වලට අදාළව රු.47,545,501 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 12 ඉදිරිපත් කර තිබුණු මූල්‍ය ප්‍රකාශන අනුව විස්තීරණ ආදායම් ප්‍රකාශයට ගැලපිය යුතු රු.18,136,585 ක් වෙනුවට රු.19,999,055 ක් විස්තීරණ ආදායම් ප්‍රකාශයට ගලපා තිබුණි.
- (ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක - 16 (i) ස්ථාවර වත්කම් ක්ෂය කිරීම ආරම්භ කළ යුත්තේ එය භාවිතයට සුදුසු තත්ත්වයට යටත්ව, සුදානම් කළ දින සිටය. එසේ වුවත්, ස්ථාවර වත්කම් මෙම ප්‍රමිතියට අනුකූලව ක්ෂය කරන බව මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.  
(ii) සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ භාවිතයෙන් ඉවත් කර විකුණා තිබුණු වත්කම්වලට අදාළ ලාභය හෝ අලාභය හඳුනා නොගෙන විකිණීමෙන් ලැබී තිබුණු රු.1,661,326 ක මුදල පමණක් වෙනත් ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක - 17 කල්බදු ක්‍රමය මත මිලදීගත් වාහනවල සාධාරණ අගය රු. 55,119,210 ක් වුවත් එම වටිනාකම ප්‍රමිතියට පටහැනිව ගණනය කිරීම හේතුවෙන් අවසන් ගිණුම්වල රු.52,963,457 ක් ලෙස දක්වා තිබුණි. මේ අනුව සාධාරණ අගය රු.2,155,753 ක් අඩුවෙන් හා ක්ෂයවීමද අඩුවෙන් ගණනය කර තිබුණි.
- (ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක- 18 (i) ප්‍රමිතියට අනුව, ආදායම් හඳුනාගැනීම සම්බන්ධයෙන් පහත දැක්වෙන නිර්ණායකයන් නොසලකා හැර ගුවන් කාල විකුණුම් ආදායම මූල්‍ය ප්‍රකාශනවලට ගෙන තිබුණි.
  - ආදායම් ප්‍රමාණය විශ්වාසදායක ලෙස හඳුනාගත හැකි වීම.
  - ගනුදෙනුවෙන් ලැබෙන්නා වූ ආර්ථික ප්‍රතිලාභ ආයතනය වෙත ලැබෙන බව තහවුරු වී තිබීම.
  - ගනුදෙනුවෙන් වාර්තා කරන කාල පරිච්ඡේදයට අදාළ අගය සම්පූර්ණ කරන ලද කොටස විශ්වාසදායී ලෙස හඳුනාගැනීම.
  - ගනුදෙනු සඳහා හෝ ගනුදෙනු සම්පූර්ණ කිරීම සඳහා දැරිය යුතු පිරිවැය විශ්වාසදායී ලෙස හඳුනාගැනීම.
(ii) සමාලෝචිත වර්ෂයේදී සංස්ථාව විසින් දීර්ඝ කාලීන වෙළඳ දැන්වීම්

ප්‍රචාරණය වෙනුවෙන් ඇති කරගත් ගිවිසුම්වලින්, සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රචාරණය කළ වෙළඳ දැන්වීම් ප්‍රමාණය හා ඉදිරියේදී ප්‍රචාරණය කිරීමට බැඳී ඇති වෙළඳ දැන්වීම් ප්‍රමාණය වෙනමම දැක්වෙන පරිදි හඳුනාගත් ආදායම හා ඉදිරියේදී ඉටුකළ යුතු ප්‍රචාරණ බැඳීම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

- (ඵ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක - 21
  - (i) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ විදේශ ණයගැතියෝ රු.64,306,207 ක් ශේෂපත්‍ර දිනට වූ විනිමය අනුපාතය මත පරිවර්තනය කර අගය දැක්වීම හා විදේශ විනිමය විවලන වාසිය රු.71,730,837 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
  - (ii) විදේශීය වෙළඳ නියෝජිත ආයතන 2 ක් හරහා මෙරට විකාශනය වන දැන්වීම් දෙකක් සඳහා ආදායම් ලැබිය යුතු දිනට පැවති විනිමය අනුපාතය මත ගිණුම්ගත කරනු වෙනුවට ගිවිසුම ආරම්භ කළ දින පැවති විනිමය අනුපාතය මත ගුවන් කාල විකුණුම් ලෙස ගිණුම් ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ගුවන් කාල විකුණුම් හා ණයගැතියන් රු.297,533 ක් බැගින් අඩුවෙන් ගිණුම්ගත වී තිබුණි.
  - (iii) සමාලෝචිත වර්ෂයේ විදේශ ගුවන් කාල විකුණුම් වටිනාකම රු.109,953,931ක් විය. එසේ වුවත් මෙකී ගුවන් කාල විකුණුම් හා ඒ සඳහා මුදල් ලැබීම් අතර කාල පරතරය වෙනුවෙන් විනිමය විවලන වාසි / අවාසි සඳහා ගැලපීම් සිදුකර නොතිබුණි.
- (ඵ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක -38
 

ගුවන් විදුලි සේවාවන් සඳහා ස්වයංක්‍රීය පහසුකම් ලබාගැනීම සඳහා 2009, 2010, හා 2012 වර්ෂවලදී එකතුව රු.3,400,000 ක් වැයකර තිබූ අතර, එය අස්පෘශ්‍ය වත්කම් යටතේ දක්වනු වෙනුවට පරිගණක උපාංග යටතේ ගිණුම්ගත කර ක්ෂය ප්‍රතිපාදනයක්ද ඇතිකර තිබුණි.

2.2.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති

---

ගුවන් කාල විකුණුම් ආදායම් ගිණුම්ගත කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තියක් සංස්ථාව විසින් හඳුන්වා දී නොතිබුණි. විකුණුම් ඉන්වොයිසිය පදනම් කරගෙන විකුණුමේ වටිනාකම හඳුනාගනු වෙනුවට ප්‍රචාරණ උපලේඛන පදනම් කරගෙන ගිණුම් තැබීම සිදුකර තිබුණි. විගණනයේදී නිරීක්ෂණය වූ පරිදි ගුවන් කාල විකුණුම් උපලේඛන සකස් කිරීමේ අභ්‍යන්තර පාලන දුර්වලතා හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ගුවන් කාල විකුණුම් ආදායම වූ රු.506,159,668 ක අගයෙහි නිවැරදිතාවය විගණනයේදී සනාථ කරගත නොහැකි විය.

2.2.4 ගිණුම්කරණ අඩුපාඩු

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2010 වර්ෂයේදී ස්ථාවර වත්කම් ක්ෂය කිරීමේ ප්‍රතිපත්තිය සරල මාර්ග ක්‍රමයේ සිට ණිතවන ශේෂ ක්‍රමයට මාරුකිරීමේදී සිදුකර තිබුණු ක්ෂය ගණනය කිරීම් නිවැරදිව නොකිරීම නිසා, සමාලෝචිත වර්ෂයේදී ආරම්භක සමුච්චිත අලාභය රු.366,906,074 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂයට අදාළ ක්ෂය ගණනය කිරීම් නිවැරදිව ගණනය නොකිරීම නිසා වර්ෂයේ අලාභය රු.23,084,581 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) බාහිර පාර්ශවයකට බදු දී තිබුණු නුවරඑළිය “නිවහන” නිවාඩු නිකේතනය වෙනුවෙන් ලැබිය යුතු මුළු බදු කුලියෙන් රු.2,350,000 ක් ලැබිය යුතු බදු කුලී ගිණුමට ඇතුළත් කර නොතිබුණි.

- (ඇ) ගණනය කිරීම් දෝෂ හේතුවෙන් ගුවන් විදුලි විකාශන කුළුණු බදු දීමෙන් ලැබිය යුතු ආදායම රු.495,000 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඈ) ෭෦ව පළාත් සභාව වෙත ට්‍රාන්ස්මිටරයක් බදුදීම වෙනුවෙන් අයවිය යුතු ගාස්තු හා අයවිය යුතු විදුලි ගාස්තු පිළිවෙලින් රු. 102,151 ක් හා රු.1,186,870 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඉ) යටියන්තොට විකාශනාගාරය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පිරිවැය රු.1,621,820 ක් ස්ථාවර වත්කම් යටතේ ප්‍රාග්ධනික කරනු වෙනුවට ඉන් රු.1,070,505 ක් අයහාර වියදම් ලෙස ආදායමට ලියාහැර තිබුණි. එසේම මෙම විකාශනාගාරයේ කුළුණ බදුදීම වෙනුවෙන් 2014 වර්ෂය සඳහා ලැබී තිබුණු බදු ආදායම වූ රු. 300,000 ක මුදල සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ඊ) සංස්ථාව විසින් පවරාදී තිබුණු පරිශ්‍රයන් දෙකකට අදාළ ඉඩම් හා ගොඩනැගිලි වෙනුවෙන් ලැබී තිබුණු රු. මිලියන 23.5 ක මුදලක් නිවැරදිව ගිණුම්වල ගලපා නොතිබීම සමාලෝචිත වර්ෂයේදීද නිවැරදි කර නොතිබීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඉඩම් හා ගොඩනැගිලිවල අගය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලෙජරය අනුව ණයගැති ශේෂය රු.193,065,904 ක් විය. එසේ වුවත් අසම්පූර්ණ තොරතුරු මත පිළියෙල කර තිබුණු එකතුව රු. 184,201,372 ක් වූ ණයගැති උපලේඛණයෙහි දක්වා තිබුණු අගයෙන්, අගරුවු වෙක්පත්වල වටිනාකමින් කොටසක් එනම් රු.3,986,654 ක් අඩුකර රු. 180,214,718 ක් ලෙස ණයගැතියන්ගේ අගය මූල්‍ය ප්‍රකාශනවල පෙන්වුම් කර තිබුණි. ලෙජරය අනුව හා මූල්‍ය ප්‍රකාශන අනුව ණයගැති ශේෂයේ වෙනස එනම් රු.12,851,186 ක ප්‍රමාණය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගුවන් කාල විකුණුම් ණයහිමි ශේෂය වන රු.21,679,514 මුදලට සාවද්‍ය ලෙස ගලපා ගුවන් කාල ණයහිමි ශේෂය රු.8,828,328 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඌ) කල් බදු පදනම මත අත්පත් කරගෙන තිබුණු මෝටර් රථයක් අනතුරකට භාජනය වීමෙන් පසු භාවිතයෙන් ඉවත් කිරීම නිසා සම්පූර්ණ රක්ෂණ හිමිකම ලෙස රු. 6,145,550 ක වන්දියක් 2012 වර්ෂයේදී ලැබී තිබුණි. එසේ වුවත් කල්බදු ණය මුදල බේරුම් කර ගිවිසුම අවසන් කිරීමට කටයුතු නොකර සමාලෝචිත වර්ෂයේදී කල්බදු වත්කමක් නොමැතිව ගෙවිය යුතු ඉතිරි රු.3,749,026 ක වාරික වටිනාකම වගකීම් යටතේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (එ) ඒකල විකාශනාගාරයේ විකාශන කටයුතු 2013 ජූනි 01 දින සිට නවතා දමා එහි තිබුණු ස්ථාවර වත්කම්ද භාවිතයෙන් ඉවත් කර තිබුණි. එසේ වුවත් මෙකී විකාශනාගාරයේ ස්ථාවර වත්කම් නඩත්තුව සඳහා පවත්වාගෙන තිබුණු රු.9,996,710 ක් වූ අමතර කොටස් ඉන්වෙන්ට්‍රි භාණ්ඩ ලෙස ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ඒ) ගුවන් කාල විකුණුම්වලට අදාළ එකතුකළ අගය මත බදු වටිනාකම ණයගැති ගිණුමින් අත්හැරී තිබීම හේතුවෙන් එකතුකළ අගය මත බදු ගිණුම හා ණයගැති ගිණුම් රු.14,099,433 ක් අඩුවෙන් අවසන් මූල්‍ය ප්‍රකාශනවල පෙන්වුම් කර තිබුණි.
- (ඔ) විගණන නියැදි පරීක්ෂාවකට අනුව, 2008, 2010, 2011 සහ 2012 යන වර්ෂවලට අයත් ගුවන් කාල විකුණුම් ආදායම් නිෂ්පාදන ගාස්තු හා නියෝජිත කොමිස් සමාලෝචිත

වර්ෂයේ ආදායම් හා කොමිස් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ගුවන් කාල විකුණුම් හා නිෂ්පාදන ගාස්තු ආදායම පිළිවෙලින් රු. 521,357 කින් හා රු. 307,000 කින් වැඩියෙන්ද නියෝජිත කොමිස් වියදම් රු.762,644 ක් වැඩියෙන් දක්වා තිබුණි.

- (ඕ) ප්‍රාදේශීය සේවාවන් සඳහා ප්‍රධාන කාර්යාලයේ පවත්වා ගෙන යනු ලබන ජංගම ගිණුම් මගින් විකුණුම් ප්‍රධාන කාර්යාලයේ පොත්වලට ඇතුළත් කළද විකුණුම් සම්බන්ධව එම එක් එක් ප්‍රාදේශීය සේවාවන්හි පවතින ප්‍රධාන කාර්යාලය සමඟ ජංගම ගිණුම් හා ප්‍රධාන කාර්යාලයේ තිබෙන ප්‍රාදේශීය සේවාවන් සමඟ පවතින ජංගම ගිණුම් සමඟ සසඳා ගිණුම්වලට කළයුතු ගැලපීම් සිදුකර නොතිබුණි. මෙම ජංගම ගිණුම්වල සමාලෝචිත වර්ෂය අවසානයට පැවති එකතුව රු.2,347,907ක බැර ශේෂයක් වර්ෂ අවසානයේ ණයහිමි ශේෂ ගැලපීමට පදනමකින් තොරව යොදාගෙන තිබුණි.
- (ක) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සංයුක්ත තැටි ශේෂය ලෙස තොග පොතේ ශේෂයම ගෙන තිබුණද එය නිවැරදි නොවන බව අභ්‍යන්තර විගණනය විසින් කළ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව අනාවරණය විය. ඒ හේතුවෙන් තොග වටිනාකම රු.1,510,498 ක් මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි.
- (ග) 1980 වර්ෂයේදී ආරම්භ කරන ලද හා 2012 ජනවාරි 01 දින සිට සංස්ථාවට නොමිලේ පවරා තිබුණු ත්‍රිකුණාමල ඩොයිෂ්වෙල් ප්‍රතිවිකාශනාගාරයේ පැවති වත්කම්, ප්‍රත්‍යාගණනය කර ප්‍රත්‍යාගණිත වටිනාකම ගිණුම් ගත කරනු වෙනුවට එම ප්‍රතිවිකාශනාගාරය සඳහා ජර්මන් රජය වත්කම් මිලදීගත් දිනයන්හි පැවති පිරිවැය (යුරෝ) වටිනාකම 2012 දෙසැම්බර් 31 දිනට පැවති විනිමය අනුපාත මත රුපියල්වලට පරිවර්ථනය කර වත්කම්වල වටිනාකම රු.2,430,781,990 ක් පොත්වලට ගෙන 2012 වර්ෂයේ සිට ක්ෂය කර තිබුණි.
- (ජ) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් භූමි භාගයක පිහිටුවා ඇති නුන්තස්ගිරිය විකාශනාගාරයේ හෙක්.0.3194 ක ඉඩම් කොටසක් වෙනුවෙන් හා ඉඩමට පිවිසුම් මාර්ගය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවට රු.5,121,333 ක බදු මුදලක් 2013 ජනවාරි 31 දිනට ගෙවිය යුතු බව එම සංස්ථාව මගින් දන්වා තිබුණද, ගෙවිය යුතු බදු වගකීම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
- (ච) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව වෙනත් ආදායම් යටතේ ත්‍රිකුණාමල ඩොයිෂ්වෙල් ව්‍යාපෘතියේ රු.10,369,767ක අලාභයක් දක්වා තිබුණි. නමුත් එසේ ගිණුම්ගත කිරීමේදී ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ ස්ථාවර වත්කම්වල ක්ෂය රු.178,044,930 ක් එම ව්‍යාපෘතියේ වියදමක් ලෙස සටහන් නොකොට සංස්ථාවේ වියදම් යටතේ දක්වා තිබුණි. ඒ අනුව ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ අලාභය රු.188,414,697 ක් විය.
- (ඔ) ත්‍රිකුණාමල ඩොයිෂ්වෙල් ව්‍යාපෘතියේ ශුද්ධ ආදායම ලෙස රු.58,000,063 ක් දක්වා තිබූ නමුත් සත්‍ය ගුවන් කාල ආදායම විය යුත්තේ රු. 67,640,164 කි. මෙහිදී සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු රු.10,720,463 ක් ණයගැතියෝ ලෙසද ගිණුම් ගතවී නොතිබුණි. තවද 2012 වර්ෂය වෙනුවෙන් ලද සමාලෝචිත වර්ෂයේ ගිණුම් ගතවූ රු.5,751,587 ක ආදායම ගිණුම් වලට ගලපා නොතිබුණි.
- (න) මෙතෙක් සවිකර නොමැති වටිනාකම රු.25,687,683 ක් වූ ඇන්ටනා කුළුණු දෙකක කොටස් කෙරීගෙන යන වැඩ ලෙස ගිණුම්ගත කරනු වෙනුවට ස්ථාවර වත්කම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

2.2.5 නොසැසඳූ පාලන ගිණුම්

ගිණුම් විෂයයන් තුනකට අදාළව විගණනය වෙත ලබාදුන් උපලේඛණයන්හි දැක්වෙන ශේෂයන් හා මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු ශේෂයන් අතර රු.19,915,312 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.6 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) තොග ශේෂයන් 06කට අදාළව මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු වටිනාකම සහ තොග සමීක්ෂණ මණ්ඩල වාර්තාවල දක්වා තිබුණු වටිනාකම් අතර රු.2,748,034 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ආ) සමාලෝචිත වර්ෂයට අදාළව වෙළඳ අංශය මගින් ඉන්වොයිසිය පදනම් කරගෙන ගණනය කර තිබුණු ගුවන් කාල චිකුණුම් වටිනාකම සහ ගිණුම් අංශය මගින් ඊට අනුරූපීව ගිණුම් ගතකර තිබුණු 2013 මාර්තු සිට දෙසැම්බර් දක්වා වූ ගුවන් කාල චිකුණුම් වටිනාකම අතර රු.111,799,389 ක වෙනසක් නිරීක්ෂණය වුවත්, එම වෙනස විගණනයට පැහැදිලි නොකෙරුණි.

2.2.7 අවිනිශ්චිත ගිණුම්

වසර 21 කට වැඩි කාලයක සිට හඳුනාගත් වංචාවක් හේතුවෙන් ඇතිවී තිබුණු රු.221,965 ක මුදල් උභ්‍යන්තරය හා 2007 වර්ෂයේ හඳුනාගත් මුදල් වංචාවකට අදාළ වූ රු.281,110 ක් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල අවිනිශ්චිත ගිණුම් ශේෂයක් ලෙස දක්වා තිබුණි.

2.2.8 විගණනය සඳහා සාක්ෂි නොවීම

ගිණුම්වල පහත දැක්වෙන එක් එක් වත්කම් සහ වගකීම්වලට අදාළව එම වත්කම් හා වගකීම්වල පැවැත්ම, අයිතිය හා වටිනාකම සනාථ කරගැනීමට අදාළ සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එම වත්කම් හා වගකීම් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

ගිණුම් අයිතමය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
(අ) ස්ථාවර වත්කම්	රු. 871,694,474	පොදු 287 ආකෘති ප්‍රකාරව පිළියෙල කළ ස්ථාවර වත්කම් ලේඛනය සහ පොදු 288 ආකෘතිය ප්‍රකාරව පිළියෙල කළ ස්ථාවර වත්කම් ලෙජරය.
(ආ) සේවක ණය	4,054,605	එක් එක් නිලධාරියාගෙන් අයවිය යුතු ශේෂ ඇතුළත් උපලේඛනය
(ඇ) අගරු වෙක්පත්	2,468,535	අගරු වෙක්පත් ලේඛනය/ විස්තරාත්මක උපලේඛන

(ඇ)	ලැබිය යුතු තැන්පතු	440,475	විස්තරාත්මක උපලේඛන
(ඉ)	මරණ දැන්වීම් ණයගැතියන්	7,997,854	-එම-
(ඊ)	ගෙවිය යුතු තැන්පතු	9,793,729	විස්තරාත්මක උපලේඛනය හා තැන්පත් ලේඛනය
(උ)	ත්‍රිකුණාමල (ඩොයිෂ්වෙල්) ප්‍රතිවිකාශනාගාරයේ ස්ථාවර වත්කම්	2,081,220,512	2013 දෙසැම්බර් 31 දිනට වූ භාණ්ඩ සමීක්ෂණ වාර්තා
(ඌ)	ත්‍රිකුණාමල ප්‍රතිවිකාශනාගාරයේ ලිඛිත උපකරණ	වටිනාකම ගිණුම් වලට ඇතුළත් කර නොතිබුණි.	2013 දෙසැම්බර් 31 දිනට වූ භාණ්ඩ සමීක්ෂණ වාර්තා
(එ)	ත්‍රිකුණාමල ප්‍රතිවිකාශනාගාරයේ ට්‍රාන්ස්මිටර්, ඇන්ටනාවලට අදාළව පවතින අමතර කොටස් (Spare Parts)	වටිනාකම ගිණුම් වලට ඇතුළත් කර නොතිබුණි.	ඉන්වෙන්ට්‍රි ලේඛනයක් හෝ පැවරුම් ලේඛනයක් සහ භාරගත් භාණ්ඩ පිළිබඳ වටිනාකම හා උපලේඛනයක්
(ඵ)	කෙරිගෙන යන වැඩ සඳහා ගෙවීම්	10,000,000	ඉන්වොයිසි, ලදුපත්, අපේක්ෂිත වැඩ සැලසුම, වියදම් ඇස්තමේන්තු, ගෙවීම් අනුමත කිරීමේ ලියවිලි
(ඹ)	සේවක අත්තිකාරම්	7,722,033	විස්තරාත්මක උපලේඛනය හා සැසඳීම් ප්‍රකාශ
(ඹ)	ලැබිය යුතු තැන්පත් (ණයගැතියෝ)	7,390,163	තැන්පත් සඳහා වූ ලදුපත් හා උපයෝගී ලියවිලි
(ක)	ගිණුම් ගැලපීම් ජර්නල් සටහන් 32 ක්	188,340,318	උපයෝගී ලියවිලි
(ග)	ණයගැතියෝ	23,475,516	ශේෂ තහවුරු කරන ලියවිලි ඇතුළත් ලිපිගොණු
(ඡ)	විදේශ ගුවන් කාල විකුණුම්	17,841,807	ඉන්වොයිසි
(උ)	වසර 10 ට අධික කාලයක සිට ගිණුම්වල පවතින වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂ (ලක්ෂ්‍ය ආධාර ගිණුම)	12,807,802	සම්බන්ධිත ලිපි ගොනුවක් හා වටිනාකම සැඟි ඇති ආකාරය දැක්වෙන උපලේඛනයක්
(ඩ)	දේශීය ගුවන් කාල ණයගැති ශේෂය	71,427,287	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.71,427,287 ක් වටිනා දේශීය ණයගැති ශේෂ සනාථ කිරීම සඳහා ණයගැතියන් 153 දෙනෙකුට ශේෂ සනාථ කිරීමේ ලිපි යවා තිබුණු අතර ඉන් රු.872,693 ක් වටිනා ණයගැතියන් 5 දෙනෙකු පමණක් ශේෂ සනාථ කර තිබුණි. රු.186,100 ක ණයගැතියන් 04 ක් ණයගැති ශේෂ පිළිගෙන නොතිබුණි.



2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සැපයුම්කරුවන්ට දෙන ලද මුදල් අත්තිකාරම් මාස 3 සිට වර්ෂ 2කටත් වඩා වැඩි කාලයක් සැපයුම්කරුවන් අතෙහි රැඳී තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානයට සැපයුම් අත්තිකාරම් ගිණුමෙහි එකතුව රු.2,402,254 ක ශේෂයක් තිබුණි.
- (ආ) ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුළුණු බදු දීමේ ගිවිසුම්වලට අනුව සංස්ථාව විසින් රු. 100,000 ක් බැගින් 14 දෙනෙකුගෙන් රු.1,400,000 ක තැන්පත් මුදලක් අදාල බදුකරුවන්ගෙන් අයකරගත යුතුව තිබුණද, එම තැන්පතු අයකර නොතිබුණි.
- (ඇ) විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛණ අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වූ දේශීය හා විදේශීය ගුවන් කාල විකුණුම් ණයගැති ශේෂ එකතුව රු.184,201,372 ක් වූ අතර, ඉන් විදේශීය ණයගැති ශේෂයන්ගේ එකතුව රු.64,306,207 ක් වූ අතර එම ණයගැති ශේෂයෙන් සියයට 90 ක් වර්ෂ 10ට වඩා පැරණි ණය ශේෂ විය.
- (ඈ) කෙටිකාලීන විකාශන වැඩසටහන් ප්‍රචාරය කිරීමට පෙර මුදල් අයකළ යුතු වුවද, මෙම ප්‍රතිපත්තියට පටහැනිව වැඩසටහන් ප්‍රචාරය කිරීම නිසා කෙටිකාලීන වැඩසටහන් ප්‍රචාරය කිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.10,666,667 ක මුදලක් ණයගැතියන් ලෙස දක්වා තිබුණි. සංස්ථාවේ ඉඩ දෙන සාමාන්‍ය ණය කාල සීමාව මාස 02 ක් වුවත් ඉහත ණය ශේෂය තුළ වසර 10ට වැඩි රු.295,075 ක ශේෂයක්ද වසර 5ත් 10ත් අතර රු. 5,827,281 ක් ද වසර 1ත් 5ත් අතර රු.792,646 ක ශේෂයක්ද විය.
- (ඉ) ලැබිය යුතු තැන්පතු මුදල් ලෙස සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.9,554,563ක ශේෂයෙන් රු.1,002,426 ක් වර්ෂ 30ටත් වැඩි කාලයක සිටද රු.2,296,118 ක මුදලක් වර්ෂ 20ත් 30ත් අතර කාලයක සිටද රු.3,336,574 ක මුදලක් වර්ෂ 10ට වැඩි වර්ෂ 20ට අඩු කාලයක සිට නැවත ලැබිය යුතු ශේෂයන් විය. ඒ අනුව ලැබිය යුතු තැන්පතු වටිනාකමින් සියයට 69.4 ක් වර්ෂ 10ක් ඉක්මවූ ලැබිය යුතු තැන්පතු බව නිරීක්ෂණය විය.

2.4. නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි  
යනාදියට යොමුව

අනුකූල නොවීම

- (අ) 1971 අංක 38 දරන මුදල් පනත  
13(2) වගන්තිය

2007 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා කාලය සඳහා (බදු මුදල් සහිතව) ගෙවිය යුතු රු 3,593,520 ක විගණන ගාස්තු පියවීමට කටයුතු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 155

සමාලෝචිත වර්ෂයට අදාළව නිකුත් කරන ලද විගණන විමසුම් 13 ක් සඳහා 2015 පෙබරවාරි 11 දින වන විටත් පිළිතුරු සපයා නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 396 (ඇ)

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා මාස 06ට වැඩි කාලයක් ගෙවීම් සඳහා ඉදිරිපත් නොකළ රු.979,461 ක වෙක්පත් 127 ක් සම්බන්ධයෙන් රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. 2014 අගෝස්තු මස බැංකු සැසඳුම අනුව ඉහත වෙක්පත් වලින් රු 340,712 ක වෙක්පත් 48 ක් එසේම පැවතුණි.

(iii) මුදල් රෙගුලාසි 371(2)(ආ)

සමාලෝචිත වර්ෂයේදී, රු.20,000 සීමාව ඉක්මවා රු.21,000 සිට රු 504,000 දක්වා පරාසයක අවස්ථා 77 කදී රු.4,625,682 ක අත්තිකාරම් ලබාදී තිබුණි.

(iv) මුදල් රෙගුලාසි 371(2)(ඇ)

ලබාගත් අත්තිකාරම් රු 1,588,831 ක් අදාළ කාර්යය නිමවී මාස 03 සිට 09 දක්වා කාලයක් ප්‍රමාද වී තිරවුල් කළ අවස්ථා 58 ක් නිරීක්ෂණය විය.

(v) මුදල් රෙගුලාසි 371(5)

අත්තිකාරම් මුදල් පියවීම් අදාළ මුදල් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර සිදුකළ යුතු නමුත් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පියවා නොතිබූ රු.2,187,768 කින් 2014 මැයි 31 දින වන විටත් රු.101,730ක් නිරවුල් කර නොතිබුණි.

(vi) මුදල් රෙගුලාසි 754 හා මුදල් රෙගුලාසි 757(1)

සෑම මුදල් වර්ෂයක් අවසානයේදී හා සමීක්ෂණය සිදුකරන දිනට කොඟ පොත තුලනය කළ යුතු වුවද, එසේ කර නොතිබුණි.

(vii) මුදල් රෙගුලාසි 770 හා 773

මුදල් රෙගුලාසියට පටහැනිව වත්කම් විකිණීමට කටයුතු කර තිබූ අතර ලෝහ භාණ්ඩ හෝ ලෝහ මිශ්‍ර භාණ්ඩ සම්බන්ධව රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(viii) මුදල් රෙගුලාසි 1645 හා 1646

අදාළ මාසයට පසු ඊළඟ මාසයේ 15 දිනට ප්‍රථම 268 (අ) පොදු ආකෘති පත්‍රයෙහි ලියන ලද ගමන් පිළිබඳ මාසික සාරාංශයේ මුල් පිටපතද සමඟ වාහන ධාවන සටහන් ආයතනයේ ප්‍රධානියා මාර්ගයෙන් විගණකාධිපති වෙත එවිය යුතු නමුත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ix) මුදල් රෙගුලාසි 1646 (ආ)

පොදු 267 නියමිත ආකෘතියේ ලොග් පොත් 2006 වර්ෂයෙන් පසුව යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබුණි.

(x) මුදල් රෙගුලාසි 1647(ඇ)

වාහන අළුත්වැඩියාවේදී ඉවත් කරන අමතර කොටස් පිළිබඳ වාර්තා පවත්වා නොතිබුණු අතර, ඒවා නැවත ගබඩාවට භාරදීම සම්බන්ධයෙන්ද විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණි.

- (ඇ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 4:2:2 වගන්තිය මාසික මුදල් ප්‍රවාහ ප්‍රකාශ, ද්‍රවශීලතා තත්ත්වය හා ණයගැනීම් පිළිබඳ වාර්තා පිළියෙල කර සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි අවධානයට යොමුකර නොතිබුණි.
- (ඈ) 2009 නොවැම්බර් 13 දිනැති අංක 438 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ (4) ඡේදය 2012 හා 2013 වර්ෂවලදී අපහරණය කරන ලද රු.1,661,326 ක භාණ්ඩ පිළිබඳ වාර්තාවක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, එසේ ඉදිරිපත් කර නොතිබුණි.

2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

-----  
පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පාවිච්චි කළ හැකි හා නොහැකි භාණ්ඩ විකිණීමේදී අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතු වුවත් 2012 හා 2013 වර්ෂවලදී රු.1,661,326 කට විකුණා තිබුණු යකඩ හා තඹ ඇතුළත් ට්‍රාන්ස්මිටර් හා වායුසමීකරණ අමතර කොටස්, මෝටර් සයිකල්, ලීබඩු හා යන්ත්‍ර උපකරණ යනාදිය විකිණීම සඳහා මෙකී අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (ආ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.2.2 වගන්තිය ප්‍රකාරව අදාළ අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ප්‍රාග්ධන ව්‍යාපෘති 03 ක් වෙනුවෙන් රු.21,356,467 ක් වැයකර තිබුණි.
- (ඇ) වසර 09 ක හා වසර 07ක පමණ කාලයක සිට ධාවනයෙන් ඉවත් කර තිබූ වාහන 2 ක් රු.4,480,200 ක් වැයකර ධාවන තත්ත්වයට පත්කර තිබූ නමුත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2010 සැප්තැම්බර් 06 දිනැති සංශෝධනයේ 9.3.1(ආ) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. තවද වාහනයක් සඳහා අළුතින්ම සම්පූර්ණ බඳ කොටසක් බද්ධ කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතු වුවත් එකී අනුමැතියද ලබාගෙන නොතිබුණි.
- (ඈ) මෝටර් රථ 2 ක් රු.4,480,200 ක් වැයකර අළුත්වැඩියා කිරීමේදී ගෙවිය හැකි උපරිම අත්තිකාරම වූ සියයට 20 ක ප්‍රමාණය ඉක්මවා සියයට 50 ක අත්තිකාරම් මුදලක් ලෙස රු.2,240,100 ක් ගෙවා තිබූ අතර, ඒ සඳහා අත්තිකාරම් ගෙවීමේ සුරක්ෂණයක්ද ලබාගෙන නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

-----  
3.1 මූල්‍ය ප්‍රතිඵල

-----  
සංස්ථාවේ සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලය රු.140,508,406 ක බදු පූර්ව අලාභයක් වූ අතර එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව අලාභය රු.67,407,984 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.73,100,422 ක පිරිහීමක් පෙන්නුම් කෙරුණි. රජයේ ප්‍රාග්ධන ප්‍රදාන මත අත්පත් කරගත් වත්කම් සඳහා වූ රු. 253,393,366 ක ක්‍රමක්ෂය සහ අයහාර වියදම් සඳහා රජයෙන් ලද

රු.121,017,535 ක් දායකය වශයෙන් එකතුව රු.374,410,901 ක් ආදායම් ලෙස හඳුනා ගැනීම නිසා සමාලෝචිත වර්ෂයේ අලාභය මෙම ප්‍රමාණය දක්වා සීමාවීමට බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂයේ වෙනත් මෙහෙයුම් ආදායම වශයෙන් ගිණුම්වල දක්වා තිබුණු රු.442,622,916 ක වටිනාකම තුළ ප්‍රාග්ධන ප්‍රදානවලට අදාළ ක්‍රමක්ෂය රු. 253,393,366 ක් ඇතුළත් වූ අතර එය වෙනත් මෙහෙයුම් ආදායමින් සියයට 74 ක් විය. තවද බලපත්‍ර ගාස්තු සහ පුනරාවර්තන වියදම් සඳහා ලැබුණු රු. 121,017,535 ක රජයේ ප්‍රදානද මෙහෙයුම් ආදායම් තුළ අඩංගු වී තිබුණි.

3.3 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ දළ ලාභ අනුපාතය සියයට 37 සිට සියයට 31 දක්වා සියයට 06 කින් අඩුවී තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව ශුද්ධ ලාභය සියයට 20 කින් වැඩි වී තිබුණි.

(ආ) ප්‍රධාන බැංකු ගිණුමේ සමාලෝචිත වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට 2014 මාර්තු දක්වා දිගින් දිගටම වර්ධනය වූ අයිරාවක් පැවතීම නිසා සංස්ථාවට සමාලෝචිත වර්ෂය තුළදී බැංකු අයිරා පොළී වශයෙන් රු.2,825,348ක් ගෙවීමට සිදුවී තිබුණි. මෙම තත්ත්වය 2012 වර්ෂය හා සසඳන විට සියයට 5719 ක වැඩිවීමක් බව නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කාර්යසාධන වාර්තාව ක්‍රියාකාරී සැලැස්මට අනුව සකස් කර නොතිබුණු අතර, ඉකුත් වර්ෂයන්හිදීද කාර්යසාධන වාර්තාව, ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය මැන බැලිය හැකි ආකාරයෙන් සකස් කළ යුතු බව පෙන්වා දී තිබුණි. සමාලෝචිත වර්ෂයේදීද එය නිවැරදි කර නොතිබුණි.

(ආ) නාලිකාවල ශ්‍රවණ තත්ත්වය වැඩි කිරීමේ අරමුණින් රු.125,272,915 ක් වැය කර යටියන්තොට විකාශනාගාරයේ ට්‍රාන්ස්මිටර්වල බලය 5 Kw සිට 10 Kw දක්වා වැඩිකර තිබුණි. එසේ වුවත් මෙවැනි ආයෝජනයක් සිදුකිරීමට ශ්‍රවණ තත්ත්වය දුර්වලවීමට හේතු පිළිබඳ තාක්ෂණික හා ඉංජිනේරුමය අධ්‍යයනයක් හා ආයෝජනයෙහි පිරිවැය හා ප්‍රතිලාභ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර නොතිබුණි. එම තත්ත්වය නිසා සමාලෝචිත වර්ෂයේ මුල් මාස 07හි (නව උපකරණ සවි කිරීමෙන් පසු) විදුලිය වියදම ඉකුත් වර්ෂයේ (නව උපකරණ සවි කිරීමට පෙර) මුල් මාස 07හි වියදමට වඩා රු.7,281,545 කින් එනම්, සියයට 682 කින් වැඩි වී තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නිවහන නිවාඩු නිකේතනය 2005 ඔක්තෝබර් මස සිට වර්ෂ 5කට බදු දී තිබූ නමුත් කිසිදු බදු මුදලක් සංස්ථාවට නොගෙවා 2014 පෙබරවාරි දක්වාම බදුකරු විසින් පවත්වාගෙන ගොස් තිබූ අතර ගිවිසුම් ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු. 7,210,000 ක බදුකුලී 2014 ජූලි අවසානය දක්වාම අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. එසේම , බදු මුදල් නියමිත දිනට නොගෙවීම හා අයිතිය පවරා නොදීම හේතුවෙන් බදු ගැනුම්කරුට විරුද්ධව පවරා තිබූ නඩුවෙන් සංස්ථාවට දේපලෙහි අයිතිය 2014 මාර්තු 01 දින හිමි වී තිබුණද නඩු කටයුතු වෙනුවෙන් 2010 වර්ෂයේ සිට වැය කර තිබුණු රු.2,151,206 ක් 2014 ජූලි 30 දක්වාම අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) සංස්ථාවේ ගුවන් විදුලි සේවාවන් ස්වයංක්‍රීයකරණය කිරීමේ කටයුතු 2008 වර්ෂයේ ආරම්භ කර තිබූ අතර, 2012 මැයි 14 වන විට රු.3,400,000 ක මුදලක් වැය කර තිබුණි. 2014 ජූලි මස වන විටද මෙම ක්‍රියාවලිය සම්පූර්ණ නොකිරීම නිසා මේ මඟින් ලබාගැනීමට අපේක්ෂිත වාසි ලබා ගැනීමට සංස්ථාවට නොහැකිව තිබුණි.
- (ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව හදිසි මිලදීගැනීම් ලෙස 2012 හා 2013 වර්ෂවලදී පිළිවෙලින් රු.15,402,724 ක් හා රු. 7,748,046 ක වටිනා මිලදී ගැනීම් විදුහත් තැපැල් පැවරුම් ක්‍රමය මඟින් සිදුකර තිබුණි. නමුත් භාණ්ඩ ලැබීමට මාස 02ත් මාස 18 ත් අතර කාලයක් ගතවී තිබුණි. මින් රු.13,786,248 ක් වූ මිලදී ගැනීම් 9ක් රු.950,000 ක් ඉක්මවූ මිලදී ගැනීම් විය. සංස්ථාව වෙත ලැබුණු භාණ්ඩ අදාළ පිරිවිතරයන් හා ගැලපේද යන්න පිළිබඳව සහතිකයක් හෝ එසේ නොගැලපෙන්නේ නම් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකින් තොරව මුදල් ගෙවීමට කටයුතු කර තිබුණි.
- (ඈ) සංස්ථාව සතුව පවතින නිල නිවාස කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට ලබාදීම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකර නොතිබුණි. දැනට නිල නිවාසවල පදිංචිව සිටින නිලධාරීන් හා ඔවුන්ට එම නිවාස අදාළ නිලධාරීන්ට ලබාදුන් ආකාරය තහවුරු කිරීමට අවශ්‍ය උපයෝගී ලියවිලි හෝ වාර්තා නඩත්තු කර නොතිබුණි. කාර්ය මණ්ඩලයට මෙන්ම බාහිර පාර්ශවයන්ට පදිංචිය සඳහා ලබාදීමේදී ඒ සඳහා ගාස්තු අයකිරීමක් කර නොතිබුණි. එම නිවාසවල විදුලිය හා ජලය වෙනුවෙන් මාසික ගාස්තු පදිංචිව සිටි අය විසින් ගෙවනු ලැබූ බවට අදාළ තහවුරු කිරීම් කිසිවක් නොවූ අතර, නිල නිවාසවල පදිංචිකරුවන්ගෙන් ඒ සඳහා මාසිකව ගාස්තු අයකිරීමක්ද සිදුකර නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

ඇන්ටනා කුළුණු මිලදී ගැනීම

- (අ) ශක්‍යතා අධ්‍යයනයකින් හා කොන්ත්‍රාත්කරුගේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් තොරව පුතුර්වල ඇන්ටනා කුළුණු සවිකිරීමේ කොන්ත්‍රාත්තුව 2011 ජූනි 16 දින ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයට පවරා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානය දක්වා මෙම කුළුණු සඳහා රු.9,692,614 ක් වියදම් කර තිබුණු නමුත් භූමියෙහි වූ නුසුදුසුභාවය මත කුළුණු ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා තිබුණි. එසේම ලබාදී තිබුණු අත්තිකාරම් මුදලින් රු. 2,601,934 ක් 2015 ජනවාරි 13 වනවිටත් නැවත අයකර ගැනීමට කටයුතු කර

නොතිබුණි. හස්ත කර්මාන්ත මණ්ඩලයට මෙවැනි ඉංජිනේරුමය කාර්යයක් කළ නොහැකි බව විගණනය විසින් පෙන්වා දුන් අතර ඒ බව 2013 නොවැම්බර් 27 දින පිළිගෙන තිබුණි.

- (ආ) සංස්ථාවේ ව්‍යාපාර මෙහෙයුම් නීති රීති සංග්‍රහයට අනුව, සීමිත කාලයකට පමණක් බලපාන ආකාරයට අත්සන් කෙරෙන තාවකාලික කොන්ත්‍රාත්තු යටතේ උපලේඛනගත කෙරෙන දැන්වීම් හෝ වැඩසටහන් සඳහා අයකළ යුතු සම්පූර්ණ මුදලම යෝජිත දැන්වීම් ප්‍රචාරය කරන දිනයට යටත් පිරිසෙයින් වැඩ කරන දින 04කට පෙර මුළුමනින්ම ගෙවා නිම කළයුතු වේ. සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මස පිළියෙල කර තිබුණු රු.35,704,605 ක් වටිනා ඉන්වොයිස් 439 ක් පරීක්ෂාවේදී වටිනාකම රු.31,986,444 ක ඉන්වොයිස් 316 ක්ම දෙසැම්බර් මාසයට මාස 01 ත් මාස 05 ත් අතර කාලයකට පෙර ප්‍රචාරයවූ දැන්වීම් සඳහා පිළියෙල කර තිබුණු ඉන්වොයිස් බව නිරීක්ෂණය විය.
- (ඇ) සංස්ථාවේ විකාශනාගාර කුළුණෙහි පොලිස් රේඛීයෝ ඇන්ටනාවක් සවිකර තිබුණු+ අතර එය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවත් ඊට අවශ්‍ය විදුලිබලය සංස්ථාවට අයත් විදුලි පරිපථය හරහා සපයා තිබුණි.ඇන්ටනාව වෙනුවෙන් වැය වූ විදුලි ඒකක ප්‍රමාණය ඇස්තමේන්තු කිරීමක් හෝ ගණනය කිරීමක් කර අයකර ගැනීමට මේ දක්වා කටයුතු කර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) හපුතලේ හා කදුරට සේවා විකාශනාගාර සඳහා රු.588,968 ක් වැය කර සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් මස මිලදී ගෙන තිබුණු පීඩර් කේබල් 02 ක් අවශ්‍ය ධාරිතාවයට වඩා අධික ධාරිතාවයකින් යුක්තවීම නිසා ප්‍රයෝජනයට ගත නොහැකිව මාස 08 කට අධික කාලයක් සංස්ථා භූමියේ අනාරක්ෂිතව තැන්පත් කර තිබුණි.
- (ආ) හපුතලේ හා හුන්නස්ගිරිය (කදුරට සේවය) විකාශනාගාරයන්හි සවිකිරීමේ අරමුණින් මිලදී ගෙන තිබුණු ඇන්ටනා පද්ධතීන් දෙකක් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මිලට ගැනීම නිසා පෞද්ගලික ආයතනයකට අයත් ඇන්ටනා කුළුණක සවිකිරීමට සිදු වී තිබුණි. මෙම හේතුව නිසා මාසිකව රු.63,498 ක් බැගින් වර්ෂයකට රු.761,976 ක අමතර පිරිවැයක් දැරීමට සංස්ථාවට සිදුව තිබුණි.
- (ඇ) ත්‍රිකුණාමල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ ට්‍රාන්ස්මිටරය සඳහා අමතර කොටස් මිලදී ගැනීම හදිසි මිලට ගැනීමක් ලෙස ලංසු පරිපාටියෙන් බැහැරව සිදුකර ඒ සඳහා රු.2,427,348 ක් ගෙවා තිබූ නමුත්, 2014 අප්‍රේල් 30 දක්වාම එනම් වර්ෂ 1 1/2 ක් යන තෙක්ම අදාළ භාණ්ඩ සංස්ථාවට ලැබී නොතිබුණු අතර එම වියදම සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල මාර්ගස්ථ තොග යටතේ දක්වා තිබුණි.

4.5 දෘශ්‍ය අක්‍රමිකතා

-----

දේශීය නියෝජිත ආයතනයක් විසින් රු.9,600,754 ක මුදලකට සපයා තිබුණු ට්‍රාන්ස්මිටර් හා ඇන්ටනා පිරිවිතරවලට අනුකූලව සපයා නොතිබීම නිසා නියමිත නිවුරුවාලයකින් සපුරා නොමැති බව තහවුරු කර තිබියදීත් සම්පූර්ණ ගෙවීම සිදුකර කාර්යසාධන ඇපකරයද නිදහස් කර තිබුණි.

4.6 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

අනුරාධපුර නගර සීමාවේ පිහිටා තිබූ අධ්‍යක්ෂ බංගලාව අනාරක්ෂිතව පැවතීම නිසා සම්පූර්ණයෙන් ඉවත්කිරීමට සිදුවී තිබූ අතර සංස්ථාව සතු තවත් නිවාස 08 ක් භාවිතයෙන් තොරව අනාරක්ෂිතව පැවති අතර මෙම නිවාසවල වටිනාකම හා උපයෝජනය පිළිබඳ විස්තර හඳුනාගත හැකි පරිදි පොත් පත් ලේඛනද නඩත්තු කර නොතිබුණි.

4.7 ආර්ථික නොවූ ගනුදෙනු

විශ්‍රාම ගිය සේවකයන් දෙදෙනෙකු වෙනුවෙන් පාරිතෝෂික අඩුවෙන් ගෙවා තිබීම නිසා කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝග මත සමාලෝචිත වර්ෂයේදී රු.572,245 ක අධිභාරයක් ගෙවීමට සිදුවී තිබුණි.

4.8 හඳුනාගන්නා ලද පාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අලෙවි විධායක නිලධාරියෙකු විසින් සිදු කරන ලද රු.මිලියන 13.21 ක වංචාවකින් රු.මිලියන 5.65 ක් අයකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවක් පවරා තිබුණි. එසේ වුවත් ගිණුම් පොත් හා ලේඛන විධිමත් පරිදි පවත්වා නොතිබීම නිසා ඉතිරි රු.මිලියන 7.56 ක මුදල අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී තිබුණි.
- (ආ) 2011 වර්ෂයේදී බාහිර ප්‍රචාරක අංශයෙහි සිදුකරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාවට අනුව හානිවූ සහ අස්ථානගත වූ වර්ග 21 කට අයත් භාණ්ඩ 77ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 101 හා 113 ප්‍රකාරව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම වාර්තාවේ දින දක්වා කටයුතු කර නොතිබුණි.
- (ඇ) යටියන්තොට විකාශනාගාරය සඳහා 10 Kw ප්‍රමාණයෙන් ට්‍රාන්ස්මිටර් 07 ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණු එක් ආයතනයක් කොන්ත්‍රාත්තුව නිම කළයුතු දිනටම අදාළ කටයුතු ඉටු නොකිරීම නිසා රු.7,590,506 ක දඩ මුදලක් අයකළ යුතුව තිබුණි. මෙම දඩ මුදල අයකිරීම වෙනුවට අවශ්‍යතාවයකින් තොරව හා අමාත්‍යාංශ ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමැතියකින් තොරව රු.2,722,404 ක භාණ්ඩ ලබා ගැනීමට තීරණය කර පසුව රු.104,660 ක් වටිනා භාණ්ඩ ප්‍රමාණයක් පමණක් ලබා ගැනීම නිසා සංස්ථාවට රු.7,485,846 ක අලාභයක් සිදුවී තිබුණි.
- (ඈ) සංස්ථාවට අයත්ව තිබුණු චිරකැටිය විකාශනාගාරයේ අක්කර 30 ක ඉඩමක් සහ මහව විකාශනාගාරයේ අක්කර 68 ක් හා සංස්ථාව විසින් ඉදිකරන ලද ගොඩනැඟිලි රජයට පවරා දී තිබුණද, එම ඉඩම්වල වර්තමාන වෙළඳපල වටිනාකම වෙනුවෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. තවද මෙම වත්කම් වර්තමානයේ නොපවතින බැවින් ඒවායේ වටිනාකම ගිණුම් වලින් ඉවත් කිරීමටද කටයුතුකර නොතිබුණි.

4.9 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) යටියන්තොට විකාශනාගාරය සඳහා උපකරණ මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව රු. 92,310,965 (€ 551,707) කට 2011 දෙසැම්බර් 08 දින නියෝජිත ආයතනයක් මගින් විදේශීය ආයතන 2 කට පවරා තිබුණද, ගිවිසුම අත්සන් කර තිබුණේ ඊට මාස 5 කට පසුව 2012 මැයි 10 දිනදීය. ගිවිසුම අත්සන් කිරීමට පෙර කොන්ත්‍රාත්තුවෙහි වටිනාකමෙන් සියයට 31ක් එනම් රු.28,399,669 (€173,522) ක භාණ්ඩ 2012 වර්ෂයේදීද ඉතිරි භාණ්ඩ සමාලෝචිත වර්ෂයේදීද ලැබී තිබුණි. එසේ වුවත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.12.3 අනුව සපයන ලද භාණ්ඩ ගිවිසුම්ගත පිරිවිතරයන්ට අනුව නිෂ්පාදනය කරන ලද භාණ්ඩද වන බව තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් තහවුරු කර නොතිබුණි. නමුත් මෙම උපකරණ සඳහා නිෂ්පාදන ආයතනවලට ගෙවිය යුතු වූ රු.92,307,132 ක් වූ මුළු මුදලම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.10 (ඇ) වගන්තියට පටහැනිව රඳවා ගැනීමේ බද්දකින් තොරව ගෙවා තිබුණි. තවද භාණ්ඩ සඳහා වගකීම් සහතිකයක්, නිෂ්පාදන සහතිකයක් සහ අත්පොත් සපයා තිබුණු බව විගණනයට තහවුරු නොවුණි.

(ආ) 2000 වර්ෂයේදී ස්ථාපනය කරන ලද රු.45,175,730 ක් වටිනා මයික්‍රො ලිපිපත පද්ධතිය නිසියාකාරව ස්ථාපිත කර නොතිබීම නිසා නිසිපරිදි ක්‍රියාකර නොතිබුණි. මේ නිසා 2010 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් දක්වාම ප්‍රතිවිකාශණ මධ්‍යස්ථාන සඳහා වැඩසටහන් සම්බන්ධ කිරීමේ සේවාව පුද්ගලික ආයතන 03 කින් ලබා ගැනීමට රු.26,974,319 ක් වැයකර තිබුණු අතර, මෙම සේවාව ලබාගැනීම සඳහා ආයතනයකට දැනට රු.400,000 ක් බැගින් මාසිකව ගෙවීම් කරනු ලබයි. නමුත් මෙම සම්බන්ධ කිරීමද කඩින් කඩ අකර්මන්‍ය වන අතර සංස්ථාවට ගැලපෙන ස්ථාවර පද්ධතියක් ලබා ගැනීමට හෝ තිබෙන පද්ධතිය (මයික්‍රො ලිපිපත) අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට මේ දක්වාම කටයුතු කර නොතිබුණි.

4.10 ප්‍රමාද වූ ව්‍යාපෘති

මිලට ගත් දින සිට දින 16 ක් ඇතුළත ක්‍රියාත්මක කළහැකි වන පරිදි රු.5,837,775 ක මුදලකට පරිගණකගත ගිණුම්කරණ පද්ධතියක් (Accounting Software) මිලට ගැනීමට 2011 මැයි මාසයේදී ගිවිසුමකට එළඹ තිබුණු අතර 2012 සැප්තැම්බර් 24 දින රු 1,307,661 ක අත්තිකාරමක් ගෙවා තිබුණි. එසේ වුවත් 2014 ජූලි වන විටත් මෙම ගිණුම්කරණ පද්ධතිය ස්ථාපනයකර නොතිබුණු අතර නිම කරන ලද මෘදුකාංග කොටස් සඳහාද බලපත්‍ර ලබාදී නොතිබුණි. එයද ක්‍රියාත්මක කළ හැක්කේ එකවර පරිගණක 5ක් මගින් පමණක් බවද නිරීක්ෂණය විය. තවද 2014 ජූලි 30 දින වන විට එම ආයතනය අක්‍රියව පවතින බව ඒ පිළිබඳ කරන ලද විමර්ශනයකදී තවදුරටත් අනාවරණය විය.

4.11 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්/දේපලවල ව්‍යාපෘති ආරම්භ කිරීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ භාවා එළිය ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් රුඩ් 01 පර්චස් 20 ක භූමි ප්‍රදේශයක පිහිටි නිවහන නිවාඩු නිකේතනය ගොඩනැගිල්ලෙහි අයිතිය පමණක්, රු.250,000 ක මුදලක් ගෙවා 1979 වර්ෂයේදී සංස්ථාව මිලදී ගෙන තිබුණි. 1987 ජනවාරි 08 දිනැති නුවරඑළිය අතිරේක දිසාපති හා නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්ගේ ලිපියට අනුව අවුරුද්දකට රු.6,000 බැගින් 1985, 1986 හා 1987 වර්ෂයන් සඳහා බදු මුදල් ගෙවා අදාල ඉඩමෙහි බදු අයිතිය ලබාගන්නා මෙන් දන්වා තිබූ නමුත් මුදල් ගෙවා ඉඩමෙහි බදු අයිතිය 2014 ජූලි 30 දක්වාම ලබාගෙන නොතිබුණි.



4.12 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා දුන් සංස්ථාවේ සම්පත්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඒකල විකාශනාගාරය පිහිටා තිබුණු ඉඩමෙන් අක්කර 12ක පමණ භූමි භාගයක සංස්ථාවට අයත් නොවන යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් නවතා තිබුණි. ඊට අමතරව සංස්ථාවේ ජලය හා විදුලිය බාහිර පුද්ගලයින් විසින් භාවිතා කර තිබුණි. සංස්ථාවේ වත්කම් පරිහරණය කරන බාහිර පුද්ගලයින් පිළිබඳ තොරතුරු හා ඔවුන් විසින් පරිහරණය කළ ජලය හා විදුලිය වෙනුවෙන් සංස්ථාව වැය කළ මුදල ගණන් බලා හදුනාගෙන ඒ අයගෙන් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වාම කටයුතු කර නොතිබුණි.
- (ආ) සැලසිණේ ආයතනය පවත්වා ගෙනයාම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සංස්ථාව මගින් සපයා තිබුණු අතර, ඒ සඳහා ගිවිසුම්ගත එකඟතාවයක් ඇතිකරගෙන නොතිබුණි. ගොඩනැගිලි කුලී වශයෙන් කිසිදු ගාස්තුවක් අයකර නොතිබුණු අතර ජල පහසුකම් සැපයීම සඳහාද 2004 සිට 2013 ඔක්තෝබර් දක්වාම කිසිදු මුදලක් එම ආයතනයෙන් අයකර නොතිබුණි.

4.13 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ විධිවිධානවලට අනුගත වන පරිදි බඳවාගැනීමේ හා උසස්වීමේ පරිපාටි සකස්කර අනුමැතිය සඳහා අමාත්‍යාංශය වෙත එවන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දන්වා තිබුණද, 2014 අගෝස්තු 30 දින වන විටත් අමාත්‍යාංශ ලේකම් වෙත බඳවාගැනීමේ පරිපාටියක් ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) 2010 දෙසැම්බර් 13 දිනට අනුමත 528 ක සේවක සංඛ්‍යාව 2013 ඔක්තෝබර් 25 වන විට 655 දක්වා වැඩිකර තිබුණි. බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කරවා ගැනීමෙන් තොරව සේවකයන් බඳවා නොගත යුතු බව දක්වා තිබියදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයට පටහැනිව අනුමැතියකින් තොරව 2012 හා 2013 වර්ෂවලදී පිළිවෙලින් ස්ථිර සේවකයන් 11ක් ,කොන්ත්‍රාත් පදනමින් සේවකයන් 79 ක් බඳවාගෙන තිබුණි.
- (ඇ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන තිබුණු අනුමත කාර්ය මණ්ඩලයෙහි තනතුරු 68 ක් දැනට තනතුර දරන්නාට පමණක් පෞද්ගලික වන සේ පවත්වාගෙන යා යුතු බවත්, එම නිලධාරියා ඉල්ලා අස්වීමෙන් හෝ විශ්‍රාම යාමෙන් ඇතිවන පුරප්පාඩුව නැවත පිරවිය යුතු නොවන බවත් දන්වා තිබුණද, එවැනි තනතුරු 27 ක වැඩ ආවරණය කිරීමට නිලධාරීන් පත්කර තිබුණි. එසේම මෙම නිලධාරීන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයට පටහැනිව 2013 පෙබරවාරි 18 දින සහ 2013 මාර්තු 13 දින පැවැති සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මගින් ස්ථිර කර තිබුණි.
- (ඈ) නියමිත බඳවාගැනීමේ පරිපාටිය අනුගමනය කර අයදුම්පත් කැඳවා 2004 ජූලි 01 දින අධ්‍යක්ෂ (සංගීත) තනතුර සඳහා බඳවාගත් නිලධාරියාට අධ්‍යක්ෂ තනතුරක් නොමැති කැසට්පටි විකුණුම් අංශය භාරදී තිබුණු අතර, අධ්‍යක්ෂ (සංගීත) තනතුර සඳහා අයදුම්පත්

හෝ ඉදිරිපත් නොකළ හා එම අධ්‍යක්ෂ තනතුර සඳහා සුදුසුකම් නොමැති නිලධාරියකු වැඩ බැලීම සඳහා පත්කර තිබුණි.

- (ඉ) වැඩ බැලීම හා වැඩ ආවරණය කිරීම සඳහා පත්කිරීමේදී ආයතන සංග්‍රහයේ 11 පරිච්ඡේදයේ 13.1.2 හා 13.4 වගන්ති අනුව යම් තනතුරක් සඳහා අනුමත බඳවාගැනීමේ පරිපාටියට අනුව සුදුසුකම් සපුරා තිබිය යුතු වුවත්, ඉන් බැහැරව අවම සුදුසුකම් හෝ නොමැති නිලධාරීන් 12 දෙනෙකු වැඩ බැලීමට පත්කර සේවා අවශ්‍යතාවය ලෙස සඳහන් කරමින් පසුව ස්ථිර කර තිබුණි.
- (ඊ) ආයතන සංග්‍රහය 11 පරිච්ඡේදයේ 13.1.2 හා 13.4 වගන්ති අනුව අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂාවකින් තොරව වැඩ ආවරණය කිරීමට සහ වැඩ බැලීමට පත්කළ නිලධාරීන් 59 දෙනෙකුගෙන් 58 දෙනෙකු ස්ථිර කර තිබුණි. ඉහත 59 දෙනා ගෙන් නිලධාරීන් 21 ක් දෙනෙකු, 2003 ජූනි 02 දිනැති අංක පීටීඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 9.3.1.VII වගන්තියට පටහැනිව වසර 01 සිට වසර 09 දක්වා වූ කාලයක් වැඩ බැලීම සඳහා පත්කළ හැකි උපරිම කාලසීමාව වූ මාස 03ක කාලය ඉක්මවා දිගින් දිගටම පත්කර තිබුණි.
- (උ) ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව සංස්ථාවේ ස්ථිර කාර්ය මණ්ඩලය 788 ක් වෙනුවෙන් සහ කොන්ත්‍රාත් පදනම මත නියුක්ත නිලධාරීන් 92 ක් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.336,576,904 ක්ද, සහන කාර්ය මණ්ඩලයට රු 34,126,399 ක්ද වැටුප් හා වෙනත ලෙස ගෙවා තිබුණි. ස්ථිර කාර්ය මණ්ඩලය අතිරික්තව සිටියදී සහන කාර්ය මණ්ඩලයේ සේවය සහ කොන්ත්‍රාත් පදනම මත සේවය ලබාගැනීම ගැටළු සහගත වේ.
- (ඌ) සංස්ථාවේ ප්‍රධාන මාණ්ඩලික තනතුරු 03ක් එනම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මුදල්), නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) යන තනතුරු දිගුකාලයක සිට පුරප්පාඩුව පවතින අතර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) තනතුර සඳහා 2012 ජූලි 06 දින සිට කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් නිලධාරියකු සේවයේ යොදවා තිබුණි.
- (එ) පැවරුම් පදනම මත බඳවාගෙන තිබුණු උපදේශකවරුන් 15 දෙනෙකුගේ සේවා කාලය සමාලෝචිත වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ලබාගෙන දීර්ඝ කර තිබුණි. ඔවුන්ගේ කාර්යසාධනය පරීක්ෂා කිරීමකින් තොරව දීමනා වශයෙන් රු.3,887,500 ක් ගෙවා තිබුණි. එසේම උපදේශකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (ඵ) 2012 ජනවාරි 20 දිනැති 12/200(IV) අංක දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව පුහුණු වන්නන්ගේ කාලය මාස 6 කට සීමා විය යුතු අතර, ඔවුන් වෙත දෛනිකව රු.500ක දීමනාවක් හිමිවිය යුතු නමුත් පුහුණු වන විගණන නිලධාරීන් 4 දෙනෙකු රු.375 ක දීමනාවක් යටතේ වර්ෂ 1 1/2 කට අධික කාලයක් සේවයේ යොදවා තිබුණි.
- (ඹ) නිලධාරීන් සඳහා ප්‍රධාන කාර්යාලය තුළ හා ප්‍රාදේශීයව සිදුකරන ලද රාජකාරි පැවරුම් ලිපි පිටපත් විගණනයට ඉදිරිපත් නොකරන ලදී. පරීක්ෂා කරණ ලද පුද්ගලික ලිපිගොණු අනුව රාජකාරි පැවරුම් නිසියාකාරව සිදුකර නොතිබුණි.

5 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන්වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණේ 2014 දෙසැම්බර් 08 දිනදීය.

5.2 සංයුක්ත සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරණු ලැබේ.

(අ) 2012-2016 සංයුක්ත සැලැස්මට 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන ව්‍යාපාර වක්‍රලේඛයේ 5.1.2 ඡේදය ප්‍රකාරව අඩංගු විය යුතු පහත කරුණු ඇතුළත් කර නොතිබුණු බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

- (i) සංස්ථාව සතුව දැනට පවතින සම්පත් පිළිබඳ විස්තර ඇතුළත් කර නොතිබුණි.
- (ii) වක්‍රලේඛයට අනුව සංයුක්ත සැලැස්මට ආයතනයේ සංවිධාන ව්‍යුහයද ඇතුළත් කළයුතුය. 2013 ඔක්තෝබර් මාසයේදී නව කාර්ය මණ්ඩලය අනුමත කර තිබුණු නමුත්, 2014 ජූලි මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණු 2012-2016 සංයුක්ත සැලැස්මට කාර්ය මණ්ඩල විස්තර ඇතුළත් කර නොතිබුණි.
- (iii) පසුගිය වසර 03 ක මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳ විමර්ශනයක් ඇතුළත් කළයුතු වුවද එම විස්තර දක්වා නොතිබුණි.

(ආ) ඉහත වක්‍රලේඛයේ 5.1.3 වගන්තිය සහ 2007 දෙසැම්බර් 18 දිනැති අංක පීඊඩී 47 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සංයුක්ත සැලැස්ම හා යාවත්කාලීන කරන ලද අයවැය ලේඛණය මුදල් වර්ෂය ආරම්භවීමට දින 15කට පෙර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට හා භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතු වුවත් 2012-2016 සංයුක්ත සැලැස්මට 2014 අගෝස්තු 06 වන විටත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී නොතිබුණු අතර 2013 වර්ෂයෙන් ආරම්භ වන පරිදි සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.

(ඇ) ඉහත වක්‍රලේඛයේ 4.2.2 අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංයුක්ත සැලැස්ම, අයවැය හා කාර්යසාධනය කාලීනව විමර්ශනය කොට තත්‍ය කාර්යසාධනය සැලසුම්ගත කාර්යසාධනයෙන් වෙනස් වන්නේදැයි පරීක්ෂා කොට ඒ අනුව සංයුක්ත සැලැස්ම හා අයවැය වෙනස් කළයුතු වුවත් එසේ කර නොතිබුණි.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

(අ) 2013 වර්ෂයට සකස් කර තිබුණු ක්‍රියාකාරී සැලැස්ම 2012-2016 සංයුක්ත සැලැස්මට අනුකූලවන පරිදි පිළියෙල කර නොතිබුණි.

(ආ) සංස්ථාවේ සියළුම කාර්යයන් අංශ 10 ක් වන ලෙස කාණ්ඩගත කර සංයුක්ත සැලැස්ම පිළියෙල කර තිබුණද, ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධනය සකස්කර තිබුණේ අංශ 05 ක් සඳහා පමණි.

**5.4 අභ්‍යන්තර විගණනය**  
-----

(අ) අභ්‍යන්තර විගණන අංශය විසින් 2011 වර්ෂය සඳහා විගණන විමසුම් 20 ක් ද, 2012 වර්ෂය සඳහා විගණන විමසුම් 25 ක් ද, 2013 වර්ෂය සඳහා 30 ක් ද වශයෙන් විගණන විමසුම් 75 ක් නිකුත් කර තිබුණද, කළමනාකරණය විසින් 2014 අගෝස්තු වන විටත් එම විමසුම්වලට පිළිතුරු ලබාදී නොතිබුණි.

(ආ) අනුමත කාර්ය මණ්ඩලයට අනුව අභ්‍යන්තර විගණන අංශයේ ස්ථීර විගණන සභායක තනතුරු 04ක් පැවතියද, කාර්යය ඉටුකිරීම සඳහා 2013 දෙසැම්බර් 31 දිනට කොන්ත්‍රාත් පදනමින් හා පුහුණුවන නිලධාරීන් 02 දෙනෙකු බැගින් නිලධාරීන් 4 දෙනෙකු යොදවා තිබුණි. එම නිසා 2000 ජූලි 19 දිනැති අංක 12/2000 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව ඔවුන් හට කිසියම් තනතුරක වගකීමක් පැවරිය නොහැකි වී තිබුණි. නමුත් මෙම නිලධාරීන් මුදල් අයකැමීමේ මුදල් පරීක්ෂාව, ආදායම් බලපත්‍ර සඳහා මුදල් එකතු කිරීම වැනි රාජකාරි වලද නිරතවන බව නිරීක්ෂණය විය.

**5.5 විගණන කමිටු**  
-----

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය 7.4.1 වගන්තිය ප්‍රකාරව කමිටු අවම වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන්වත් සමන්විත විය යුතු වුවත්, ඉන් බැහැරව පැවරුම් පදනම මත සංස්ථාවේ සේවයේ යෙදී සිටින අධ්‍යක්ෂවරයකු සහභාගී වී තිබුණි.

**5.6 වාර්ෂික වාර්තා සහාගත කිරීම**  
-----

2011 හා 2012 වර්ෂයන්හී වාර්ෂික වාර්තාව 2014 ජූලි 31 වන විටත් පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.

**5.7 නොවිසඳී ඇති විගණන ඡේද**  
-----

(අ) පුත්තූර්හි ඇන්ටනා කුළුණු ඉදිකිරීමට අදාළ රු. 5,024,998 ක මුදලක් සාවද්‍ය ලෙස ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයට ගෙවා තිබීම , නැවත අය කර නොගැනීම හා හස්ත කර්මාන්ත මණ්ඩලය වෙනුවෙන් බාහිර පුද්ගලයෙකු පෙනී සිට වංචාවක් සිදුකර තිබීම සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු අතර මෙම ව්‍යාපෘතිය අත්හැර දැමීමෙන් ව්‍යාපෘතිය සඳහා වැයකර තිබුණු රු. මිලියන 9.2 ක අලාභයක් සංස්ථාවට සිදුව තිබුණි.

(ආ) 1996 වර්ෂයේදී මීටර් 60 ක් හා මීටර් 100 ක් උස ඇන්ටනා කුළුණු 2ක් ගෙන්වීම සඳහා රු.23,119,683 ක් වැයකර තිබුණු අතර, කුළුණු සවිකිරීම සඳහා පෞද්ගලික ආයතනයකට අත්තිකාරම් ලෙස රු.2,568,000 ක් ගෙවා තිබුණි. සවිකළ යුතු ස්ථාන තීරණය කර නොතිබුණු බැවින් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම කුළුණු සවිකර නොතිබුණි. තවද මෙම සම්පූර්ණ වටිනාකම 2010 වර්ෂය වනතෙක් කෙරිගෙන යන ගිණුම යටතේ ගිණුම්ගත කර පසුව 2010 වර්ෂය අවසානයේදී නිවැරදි පදනමකින් තොරව වත්කම් (Audio Frequency) ගිණුම යටතේ ගිණුම්ගත කිරීමද නිවැරදි කර නොතිබුණි.

(ඇ) කොන්ත්‍රාත් 32 ක් මෙහෙයවා තිබුණු අලෙවි විධායක විසින් රු.6,356,853 ක් වටිනා මුදලක් වංචාකර ඇති බව හඳුනාගෙන තිබුණත්, රු.945,000 ක් පමණක් අයකර ගැනීමට පොලීසියෙන් නඩු පවරා තිබුණු අතර අයවිය යුතු එම ඉතිරි මුදලද ඇතුළත්ව සංස්ථාව විසින් දැනට සේවය අත්හිටුවා ඇති අලෙවි විධායකයින් මෙහෙයවන ලද කොන්ත්‍රාත් 46 ක් සම්බන්ධව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එකතුව රු.1,435,997 ක් අයකර ගැනීම සඳහා 2014 ජූලි 24 දින වනවිටත් නීතිමය පියවර ගැනීමට කටයුතු කර නොතිබුණි.

5.8 පාරිසරික හා සමාජ වගකීම් ඉටු කිරීම

විකාශනයන්හි ශ්‍රවණ තත්ත්වය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිත ඒකකයක් සංස්ථාව තුළ ස්ථාපනය කර නොතිබුණු අතර, ශ්‍රාවකයන්ගෙන් සංස්ථාවට ලැබෙන පැමිණිලි ලේඛණගත කිරීම සංස්ථාවේ කිසිදු අංශයකින් සිදුකර නොතිබුණි. පැමිණිලි ශ්‍රවණ පර්යේෂණ අංශය වෙත යොමුකර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතු වුවත් එසේ කටයුතු නොකිරීම නිසා සංස්ථාවට කාලීන පියවර ගැනීමට නොහැකි වී තිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලනයේ අඩුපාඩු වරින්වර සංස්ථාවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) අත්තිකාරම් ගෙවීම.
- (ආ) වත්කම් පාලනය
- (ඇ) ගුවන් කාල ආදායම් පිළිබඳ පාලනය
- (ඈ) ණයගැතියෝ
- (ඉ) කාර්ය මණ්ඩලය පාලනය
- (ඊ) කළමනාකරණ තොරතුරු
- (උ) ගිණුම්කරණය
- (ඌ) වෙළඳ දැන්වීම් නියෝජිත ආයතන ආදායම් පාලනය
- (එ) ප්‍රසම්පාදන
- (ඵ) අයවැය
- (ඹ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම